

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ගණන්දීමේ නිලධාරී වෙත වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 ජුනි 23 දින නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී. .
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට ,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.

ජේද යොමුව	විගණන නිරීක්ෂණය	නිර්දේශය
1.6.1	2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ මාර්ගෝපදේශ අංක 06 ප්‍රකාරව මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීමේදී එම වත්කම්වලට අදාළ ප්‍රධාන ලෙජර ශේෂ වටිනාකම සැසඳිය යුතු විය. එසේ නොවන යම් ශේෂ වේ නම් හඳුනා ගන්නා තෙක් එම වටිනාකම ප්‍රධාන ලෙජරයේ සංශෝධනය කළ යුතු ශේෂ වශයෙන් තබාගත යුතු වුවත් එසේ සිදුකර නොතිබුණි.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
1.6.3	මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශයේ (ඒසීඒ -6) එකතුව රු.54,563,044,895 වූ දේපල , පිරියත හා උපකරණ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ රු.51,777,781,170 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් එම අගය රු.2,785,263,725 කින් අඩුවෙන් දක්වා තිබුණි.	ගිණුම් නිවැරදිව ඉදිරිපත් කළ යුතු බව
2.6	මුදල් රෙගුලාසි 381 ප්‍රකාරව රාජකාරී බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වුවත් , ඉන් බැහැරව කෘෂි ආදායම් රැස් කිරීම සඳහා අංක 74976591 දරන බැංකු ගිණුම් ආරම්භ කර තිබුණි.	බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බව.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) ආදායම් නොවන ලැබීම්

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ ආදායම් නොවන ලැබීම් ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලද මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව භාණ්ඩාගාර අග්‍රිම වටිනාකම රු.49,062,520,336 ක් ලෙස දක්වා	2020 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත පිටපත් (BTBL 72/SA 70) අනුව මුළු අග්‍රිම ලැබීම් වටිනාකම රු. 52,425,888,028 ක් වන අතර ඒ අනුව භාණ්ඩාගාර මුද්‍රිත සටහන හා	මූල්‍ය ප්‍රකාශනවල සංඛ්‍යාමය අගයන් භාණ්ඩාගාර අවසන් ගිණුම් ශේෂ අනුව ගැලපිය යුතු වීම.

නිවුණ ද භාණ්ඩාගාර මුද්‍රිත පිටපත් අනුව ගණනය කරන ලද භාණ්ඩාගාර අග්‍රිම වටිනාකම රු.49,085,085,447 ක් විය. ඒ අනුව රු.22,565,111 ක වෙනසක් නිරීක්ෂණය කෙරේ.

සැසඳෙන අතර 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ 2020 පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශ හා ආකෘති පත්‍රයෙහි 3.6 ඡේදය අනුව මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය සකස් කිරීමේදී ACA -3 ආකෘතිය උපයෝගී කර ගෙන ඇත.

(ii) මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයෙහි ආදායම් නොවන ලැබීම් හි දක්වා ඇති වෙනත් ලැබීම් වටිනාකම රු.3,576,138,919 ක් වුවද භාණ්ඩාගාර මුද්‍රිත පිටපත හා 2020 දෙසැම්බර් 31 දිනට ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව වෙනත් ලැබීම් වටිනාකම රු.3,578,917,963 ක් විය. ඒ අනුව රු.2,779,044 ක වෙනසක් නිරීක්ෂණය කෙරේ.

මාසික ගිණුම් සාරාංශවලට අනුව වෙනත් ලැබීම් වටිනාකම නිවැරදිව ඉදිරිපත් කර ඇත.

-එම-

(iii) මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයෙහි 2020 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය රු.(1,622,430,952) ක් ලෙස දක්වා තිබුණ ද ඉහත (අ) හා (ආ) හි බලපෑම මත අග්‍රිම ශේෂය රු.(1,597,086,796) ක් විය යුතු බව නිරීක්ෂණය කෙරේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය රු.25,344,156 ක් වැඩියෙන් දක්වා තිබුණි.

මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය සකස් කිරීමේදී ඒසීඒ 1 සිට ඒසීඒ 06 දක්වා ආකෘති පත්‍රවල අඩංගු තොරතුරු උපයෝගී කරගත් අතර ඒ අනුව ආදායම් හා වියදම් ගැලපීමෙන් පසුව 2020 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය රු.1,622,430,952 ක වෙනසක් නොමැත.

-එම-

(ආ) මූලධන වියදම්

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ මූලධන වියදම් ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ප්‍රතිපාදන සලසා නොගත් ප්‍රාග්ධන වැය විෂයයක් වූ 223-1-1-0-2101 දරන වාහන අත්පත් කරගැනීම සඳහා රු.27,216 ක බැරකමක් ඇතිකර ගෙන තිබුණි.	2020 බැරකම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා දත්ත පරිගණක ගත කිරීමේදී සිදුවූ අතපසු වීමක් හේතුවෙන් වැරදි වැය විෂයයන් යටතේ බැරකම සටහන් වී ඇත.	-- නිවැරදි වැය විෂයයන් යටතේ ගිණුම්ගත කළ යුතු වීම.

(ඇ) රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසැදුම් ප්‍රකාශය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් 'බී' ගිණුම යටතේ හරස් සටහන් මඟින් ලැබීම් වටිනාකම ලෙස රු.6,180,487 ක් භාණ්ඩාගාරයේ පරිගණක මුද්‍රිත සටහන් මඟින් දක්වා තිබුණි. ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව එම වටිනාකම රු.5,059,063 ක් විය.</p> <p>ඒ අනුව අක්මුදල් ගැලපුම් ගිණුමේ ගැලපීම් කළ යුතු වටිනාකම රු.1,121,424 ක් වුවද ගැලපීම් කළ වටිනාකම රු.2,243,479 ක් වීම හේතුවෙන් රු.1,122,055 ක් වැඩියෙන් අත්තිකාරම් 'බී' ගිණුම යටතේ ගැලපීම් කර තිබුණි.</p>	<p>අක්මුදල් ගැලපුම් ගිණුමෙහි අත්තිකාරම් බී ගිණුමෙහි ලැබීම් වටිනාකම සටහන් කර ඇත්තේ භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන් හි SA-51/BTBL 67 වගුව අනුවය.</p>	<p>අක්මුදල් ගැලපුම් නිවැරදිව ගැලපීම් කළ යුතු වීම.</p>

(ඈ) තැන්පතු ගෙවීම් හා ශේෂ

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ තැන්පත් ගෙවීම් හා ශේෂ ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>මු.රෙ. 570 ප්‍රකාර ඉකුත් තැන්පතු ලෙස දක්වා ඇති තැන්පතු මු.රෙ. 571 ප්‍රකාර නියාදනය කිරීම සඳහා සෑම අර්ධ වර්ෂයකම අවසානයේදී ලැයිස්තු පිළියෙල කළ යුතු බවත් මු.රෙ. 571(2) ප්‍රකාර රාජ්‍ය ආදායමට බැර කිරීමට පෙර විමසීම් සිදු කර රාජ්‍ය ආදායමට බැර කිරීමට කටයුතු කළ යුතු වුවත් අංක 16/ 35 දරන පොදු තැන්පත් ගිණුමේ රු.3,031,923 ක් වසර 2 කට වැඩි කාලයක් ආදායමට බැර කිරීමකින් තොරව රඳවාගෙන තිබුණි.</p>	<p>16/35 දරන පොදු තැන්පත් ගිණුම හා 2020 දෙසැම්බර් 31 දිනට සකස් කළ කල් ඉකුත් තැන්පතු ලැයිස්තුව ඉදිරිපත් කර මු.රෙ. 571(2) ප්‍රකාරව තැන්පතු රාජ්‍ය ආදායමට බැර කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය විමසීම් සිදු කරනලද අතර ව්‍යාපෘතිය අවසන් වී ගෙවීම් සඳහා ඉදිරිපත් කරන තැන්පතු නිරවුල් කිරීමටද අනෙක් තැන්පතු රජයේ ආදායමට බැර කිරීමටද කටයුතු කෙරේ.</p>	<p>මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතු වීම.</p>

(ඉ) දේපල පිරිසක හා උපකරණ

දේපල පිරිසක හා උපකරණ ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(i) 2019 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන අනුව මූල්‍ය නොවන වත්කම් වටිනාකම රු.54,563,044,895 ක් වී තිබුණි. එදිනට ගිණුම් පොත් අනුව වටිනාකම 51,777,781,170 ක් විය. වෙනසට හේතු වූයේ ACA- 06 ආකෘතියේ රු.2,785,263,725 ක ඉඩම් වටිනාකම ඇතුළත් පිටුවෙහි එකතුව අතපසුවීමෙන් ඇතුළත් නොවීම බව 2019 මූල්‍ය ප්‍රකාශන විගණනයේ නිරීක්ෂණයන්ට ලබා දුන් පිළිතුරෙහි දක්වා තිබුණි. එසේ නිවැරදි වූයේ නම් ACA- 06 ආකෘතියේ 2020 වර්ෂයේ මූල්‍ය නොවන වත්කම් හි ආරම්භක ශේෂය ලෙස ගත යුතු වටිනාකම රු.54,563,044,895 ක් වුවද ඉදිරිපත් කර තිබුණු ආකෘතියෙහි ආරම්භක ශේෂය ලෙස රු.52,169,029,884 ක් දක්වා තිබුණි.</p>	<p>ඉකුත් වර්ෂයේ අවසාන ශේෂය හා සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂය අතර වෙනසක් නිරූපණය වන්නේ ඉකුත් වර්ෂයේ ඉන්වෙන්ට්‍රි ගත නොකරන ලද මිලදී ගැනීම් මෙම වර්ෂයේ ආරම්භක ශේෂය ලෙස සටහන් කිරීමට සිදුවීම.</p>	<p>ඉකුත් වර්ෂයේ අවසාන ශේෂය හා සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂය අතර වෙනසක් නම් එය සටහනක් ලෙස ඉදිරිපත් කළ යුතුවීම.</p>
<p>(ii) 2020 අගෝස්තු 26 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශ අංක 06 හි 4.2 වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් සියළුම ආකෘති පත්‍ර සඳහා ප්‍රධාන මූල්‍ය නිලධාරී හෝ ප්‍රධාන ගණකාධිකාරී විසින් තම අත්සන යෙදිය යුතු වුවද ACA - 06 මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශය ප්‍රධාන මූල්‍ය නිලධාරී හෝ ප්‍රධාන ගණකාධිකාරී තම අත්සන් යොදා නොතිබුණි.</p>	<p>ඉදිරි වර්ෂ වලදී මෙම අතපසුවීම් මගහරවා ගැනීමට කටයුතු කරනු ඇත.</p>	<p>වක්‍රලේඛ විධිවිධාන අනුව කටයුතු කළ යුතු වීම.</p>

(ඊ) අග්‍රිම ශේෂය

අග්‍රිම ශේෂය ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සමාලෝචිත වර්ෂයේ භාණ්ඩාගාරයේ අවසන් අග්‍රිම සාරාංශය (SA-70) අනුව අග්‍රිම ලැබීම් වටිනාකම රු.52,425,888,028 ක් වුවද (ACA- 3) ආකෘතිය අනුව දක්වා තිබූ වටිනාකම රු.52,339,421,818 කි. ඒ අනුව අග්‍රිම ලැබීම් රු.26,466,210 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2019 දෙසැම්බර් 31 දිනට තිබූ අග්‍රිම ශේෂය වන රු. 26,466,210 ක මුදල 2020 වර්ෂයට නිරවුල් කර ඇත. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන 2020 හි ඒපීඒ ආකෘතියෙහි සඳහන් අග්‍රිම ගිණුමෙහි 2020 ජනවාරි 01 දිනට අග්‍රිම ශේෂය ලෙස රු. 26,466,210 ක මුදල සටහන් කර ඇති අතර එම වටිනාකම හා අග්‍රිම ගිණුමේ ලැබීම් යටතේ ඇති රු. 52,399,421,818 ක මුදලෙහි එකතුව වන රු. 52,425,888,028 ක වටිනාකම 2020 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ගිණුමේ මුළු ලැබීම්ය.	සංඛ්‍යාමය අගයන් භාණ්ඩාගාර අවසන් ගිණුම් ශේෂ අනුව ගැලපිය යුතු වීම.
(ii) සමාලෝචිත වර්ෂයේ භාණ්ඩාගාරයේ අවසන් ශේෂ පිරික්සුමේ (7002/29/20) වෙනත් මූලාශ්‍ර මඟින් අග්‍රිම ලැබීම් වටිනාකම රු.3,340,802,581 ක් වුවද (ACA - 3) ආකෘතියෙහි දක්වා තිබූ වටිනාකම රු.3,336,901,482 ක් විය. ඒ අනුව වෙනත් මූලාශ්‍ර මඟින් අග්‍රිම ලැබීම් රු.3,901,099 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2020 දෙසැම්බර් 31 දින අග්‍රිම ගිණුමට ලැබීම් BT B1 72/SA 70 භාණ්ඩාගාර ලැබීම් සටහන්වලට සමාන වේ. භාණ්ඩාගාර මුද්‍රිත සටහන් අනුව ගිණුම පිළියෙල කර ඇත.	-එම-
(iii) ඉහත (7.1) හා (7.2) හි ගැලපීම අනුව සමාලෝචිත වර්ෂයෙන් ලද අග්‍රිම වටිනාකම රු.49,085,085,447 ක් විය යුතු වුවද (ACA-3) ආකෘතියෙහි භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිම ලෙස දක්වා තිබුණේ රු.49,062,520,336 කි. ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිම වටිනාකම රු.49,059,929,127 ක් විය. ඒ අනුව ඒකාබද්ධ ශේෂ පිරික්සුමට අනුකූලව ගිණුම් පිළියෙල කර නොතිබුණි.	-එම-	-එම-

(උ) අක් මුදල් ගැලපුම් ගිණුම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශ හා ආකෘති පත්‍රයෙහි 07(vi) ඡේදය ප්‍රකාරව මූල්‍ය කාර්යසාධන වාර්තාව අනුව වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට පියවිය යුතු හෝ භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු වටිනාකම හා මුදල් පොතට අනුව භාණ්ඩාගාරයට පියවිය යුතු අගය අනිවාර්යෙන්ම වෙනස් අගයක් ගන්නා බැවින් එම ශේෂයන් සැසඳීම සඳහා අක් මුදල් ගැලපීම් ගිණුමක් පිළියෙල කළ යුතු වුවද අක් මුදල් ගැලපීම් ගිණුමට අමතරව ඉහත වක්‍රලේඛයේ සඳහන් නොවන උපචිත අක් මුදල් ගිණුමක් ද පිළියෙල කර තිබුණි.</p>	<p>අක් මුදල් ගැලපීම් ගිණුමක් පිළියෙල කිරීමට ඉදිරි වර්ෂවලදී කටයුතු කෙරේ.</p>	<p>-- වක්‍රලේඛ විධිවිධාන අනුව කටයුතු කළ යුතුවීම.</p>

(ඌ) මුදල් ප්‍රවාහ ප්‍රකාශය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(i) 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය සැලකීමේදී ආදායම් නොවන ලැබීම් හි වටිනාකම රු.3,336,901,482 ක් බව ගිණුමෙහි දක්වා තිබුණද ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව එම වටිනාකම</p>	<p>2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ යටතේ ආදායම් නොවන ලැබීම් ලෙස සටහන් කර ඇති රු.3,336,901,482 ක වටිනාකම මුදලින් ලද ආදායම්</p>	<p>2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශ හා ආකෘති පත්‍රයෙහි 6 ඡේදය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය</p>

රු.3,708,917,963 ක් වූයෙන් රු.372,016,481 ක් අඩුවෙන් දක්වා තිබුණි.

පමණක් වන බැවින් ආදායම් නොවන ලැබීම්වල වෙනසක් නොමැත.

දළ පදනමින් පිළියෙල කළ යුතු වීම.

- (ii) සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී අග්‍රිම ලැබීම රු.49,062,520,336 ක් ලෙස දක්වා තිබුණද ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව එම වටිනාකම රු.49,059,929,127 ක් විය. භාණ්ඩාගාර මුද්‍රිත පිටපත අනුව ගණනය කරන ලද අග්‍රිම ලැබීම් වටිනාකම රු.49,085,085,447 ක් විය යුතු වුවද එම වටිනාකම රු.22,565,111 ක් අඩුවෙන් දක්වා තිබුණි.

2020 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත පිටපත් අනුව මුළු අග්‍රිම ලැබීම් වටිනාකම රු.52,425,888,028 ක් වන අතර 2020 වර්ෂයේ අග්‍රිම ගිණුම අනුව භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිම වටිනාකම රු.49,062,520,336 කි. 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ 2020 පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශ හා ආකෘති පත්‍රයෙහි 3.6 ඡේදය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී ඒපීඒ 3 ආකෘතිය උපයෝගී කර ගෙන ඇත.

මූල්‍ය ප්‍රකාශනවල සංඛ්‍යාමය අගයන් භාණ්ඩාගාර අවසන් ගිණුම් ශේෂ අනුව ගැලපිය යුතු වීම.
- (iii) සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රවාහය ගණනය කිරීමේ දී පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම් රු. 52,380,071,862 ක් ලෙස දක්වා තිබුණද ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව එම වටිනාකම රු.49,755,898,509 ක් විය. ඒ අනුව රු.2,624,173,353 ක් වැඩියෙන් දක්වා තිබුණි.

පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම් සටහන් කිරීමේදී රු. 2,624,173,353 ක් වූ සහනාධාර හා මාරු කිරීම් වටිනාකම හා වෙනත් වැය ශීර්ෂ වෙනුවෙන් දරන ලද වියදම් ද ඇතුළත් වී ඇත්තේ ප්‍රමාද දෝෂයක් නිසාවෙනි. මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම් යටතේ සියළුම වියදම් ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී වියදම් වෙන වෙනම සටහන් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වමි.

මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුදල් නිවැරදිව ගණනය කළ යුතු වීම.
- (iv) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඇතුළත්වන මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී සහනාධාර හා මාරු කිරීම් වටිනාකම හා වෙනත් වැය ශීර්ෂ වෙනුවෙන් දරන ලද වියදම් වටිනාකම් සැලකිල්ලට ගත

මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී සහනාධාර හා මාරු කිරීම් වටිනාකම් හා වෙනත් වැය ශීර්ෂ වෙනුවෙන් දරන ලද

-එම-

යුතු වුවද අදාළ වටිනාකම් සැලකිල්ලට නොගෙන මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් වටිනාකම ගණනය කර තිබුණි.

වියදම් වටිනාකම් වැරදීමකින් පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම් තුළට අන්තර්ගත කර ඇත.

(v) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/ 2020 හි 10.1 ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශ හා ආකෘති පත්‍රයෙහි 03 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරනු ලබන 2020 වර්ෂය සඳහා වූ අවසාන මූල්‍ය ප්‍රකාශන සහ ඊට අමුණා ඉදිරිපත් කෙරෙන උපලේඛණවල අන්තර්ගත සංඛ්‍යා පදනම් කර ගනිමින් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු වුවද, අත්තිකාරම් අයකර ගැනීම, භෞතික වත්කම් මිලදී ගැනීම සහ අත්තිකාරම් ගෙවීමෙන් ජනිත වූ මුදල් ප්‍රවාහය ආයෝජන ක්‍රියාකාරකම් යටතේ සහ තැන්පතු ලැබීම් හා ගෙවීම් වටිනාකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දැක්විය යුතු වුවද සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී ඉහත ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් ඇතුළත් කර නොතිබුණි.

2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/ 2020 හි 10.1 ඡේදය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සියළුම වියදම් එකතු කර පිළියෙල කර ඇති අතර එහි ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් වෙන්ම ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව දන්වමි.

මුදල් ප්‍රවාහ පිළියෙල කිරීමේදී ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් වෙන් වශයෙන් ඉදිරිපත් කළ යුතුවීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මුදල් රෙගුලාසි 94 (1) වගන්තිය ප්‍රකාරව වැඩක් හෝ සේවයක් හෝ සැපයුමක් සඳහා දරන ලද බැරකම් සහ වැය ප්‍රමාණය කිසිම විටක මුදල් වර්ෂය සඳහා ප්‍රතිපාදන මුදල් නොඉක්ම විය යුතු අතරම නියම වශයෙන් මුදල් ගෙවීමට සිදු වන කාලය වන විට අවශ්‍ය අධිකාරි බලය හෙවත් අතිරේක මුදල් ප්‍රතිපාදන ලැබේ යැයි අපේක්ෂාවෙන් වියදම් හෝ බැරකම් හෝ නොදැරිය යුතු නමුත් සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයන් 03 සම්බන්ධයෙන් ශුද්ධ ප්‍රතිපාදනය රු.292,739,546 ක් ඉක්මවා බැරකම්වලට එළඹ තිබූ අතර ප්‍රතිපාදනය ඉක්මවීම සියයට 101 ක් වී තිබුණි.</p>	<p>කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වළක්වා ගනිමින් නාවික හමුදා මෙහෙයුම් රාජකාරී ක්‍රමවත්ව පවත්වා ගෙන යාම සඳහා අපේක්ෂිත මට්ටමට වඩා අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීමට සිදුවීම මත වැය විෂයන්හි ශුද්ධ ප්‍රතිපාදන ඉක්මවා බැරකම්වලට එළඹ තිබුණද වැය විෂයන්ගේ ප්‍රතිපාදන ඉක්මවා වියදම් කර නොමැත.</p>	<p>මුදල් රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුවීම.</p>
<p>(ආ) සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වැය විෂයන් 02 ක් සඳහා වෙන්කරගත් ප්‍රතිපාදනය වූ රු.600,000 ක මුදල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් උපයෝජනය කර නොතිබුණි.</p>	<p>පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වර්ෂයේදී පැවැත්වීමට තිබූ සියළු වැඩසටහන් හා පාඨමාලා අවලංගු කිරීමට සිදුවීම නිසා සුභසාධක වැඩසටහන් හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ වෙන් කර තිබූ ප්‍රතිපාදන උපයෝජනය කිරීමට නොහැකි විය.</p>	<p>ප්‍රතිපාදනයන් උපයෝජනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවීම.</p>
<p>(ඇ) පුනරාවර්ථන වැය විෂයයක් වූ 223-1-1-0-1404 බදු කුලී සහ පළාත් පාලන ආයතන බදු ගෙවීම් සඳහා ශුද්ධ ප්‍රතිපාදනය වූ රු.10,796,000 න් සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.4,429,630 ක් හෙවත් සියයට 41 ක් ඉතිරි වී තිබුණි.</p>	<p>පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආයතනයන්හි සේවයට පැමිණෙන සේවක පිරිස් සංඛ්‍යාව අවම කිරීම, ආයතනය වසා දැමීම හා හුදකලා තත්ත්වයන්ට පත්කිරීම සමඟ ඇති වූ ප්‍රමාදයන් නිසා අයකර ගත යුතු වරිපනම්, බදු කුලී නිරවුල් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇස්තමේන්තුගත ප්‍රතිපාදන ප්‍රමාණය වැය නොවී ඉතිරි විය.</p>	<p>ලබාගත් ප්‍රතිපාදන උපරිමයෙන් යුතුව භාවිතා කළ යුතුවීම.</p>

2.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශය (සටහන (iii)) පරීක්ෂාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට අදාළ නොවන වැය විෂයන් 09 ක් වෙනුවෙන් රු.609,724 ක බැරකම් සඳහා එළඹ තිබුණි.	දත්ත පරිගණක ගත කිරීමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් වැරදි වැය විෂයන් යටතේ අදාළ බැරකම් සටහන්වී ඇත.	නිවැරදිව බැරකම්වලට එළඹ විය යුතු වීම.
(ආ) සමාලෝචිත වර්ෂයේ බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශය (සටහන (iii)) තුළ වර්ෂයට අදාළ බැඳීම් හා බැරකම් පමණක් ඇතුළත් කළ යුතු වුවද අදාළ ප්‍රකාශය තුළ සමාලෝචිත වර්ෂයට අදාළ නොවන අවස්ථා 308 ක එකතුව රු.66,636,350 ක් වූ බැරකම් ඇතුළත්ව තිබුණි.	2020 වර්ෂයට අදාළ නොවන අවස්ථා සටහන්ව ඇත්තේ මුද්‍රණ දෝෂයක් නිසාවෙනි. බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් සියලු බැඳීම් හා බැරකම් 2020 වර්ෂයට අදාළ බව දන්වමි.	වර්ෂයට අදාළ බැරකම් පමණක් සඳහන් කළ යුතු වීම.
(ඇ) මුදල් රෙගුලාසි 94 (1) ප්‍රකාරව නියම වශයෙන් මුදල් ගෙවීමට සිදුවන කාලය වන විට අවශ්‍ය අධිකාර බලය නොහොත් අතිරේක මුදල් ප්‍රතිපාදන ලැබේදැයි අපේක්ෂාවෙන් වියදම් හෝ බැරකම් නොදැරිය යුතු අතරම මුදල් රෙගුලාසි 214 ප්‍රකාරව මුදල් තිබෙන බවටත් නීතිපතා බිල් ලැබෙන බවටත්, එම බිල් අප්‍රමාදව බේරුම් කරන බවටත් සහතික වීම පිණිස බලය දෙන නිලධාරීන් මෙන්ම සහතික කරන නිලධාරීන් ද විසින් බැරකම් පිළිබඳ ලේඛන නීතිපතා පරීක්ෂා කර බැලිය යුතු අතරම මුදල් වර්ෂයේ පශ්චාත් අවධියකදී එකවර විශාල මුදලක් ගෙවා බේරුම් කිරීම සඳහා බිල් එකතු කොට තබා නොගත යුතුය. එසේ වුවද සමාලෝචිත වර්ෂයේදී හඳුනාගෙන තිබූ බැරකම් වටිනාකම රු.1,122,379,832 ක් වී තිබූ අතර එම වටිනාකම තුළ සමාලෝචිත වර්ෂයට අදාළ නොවන බැරකම් අයිතම 1,520 ක් වූ අතර එහි වටිනාකම රු.227,525,925 ක් වී තිබුණි.	බිල්පත් නිරවුල් කිරීමේදී මාස 01 – 02 ක් අතර ප්‍රමාදයක් සිදුවේ. කෙසේ නමුත් සෑම විටම මහා භාණ්ඩාගාරය වෙතින් මුදල් ලද වහාම එම බිල්පත් නිරවුල් කිරීමට කටයුතු කරනු ඇත.	මුදල් රෙගුලාසි වලට අනුව කටයුතු කළ යුතු වීම.

2.3 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව ගණන්දීමේ නිලධාරී විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සහතික වීම් කළ යුතුව තිබුණත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ශ්‍රී ලංකා නාවික හමුදාව මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයන් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>පිළිතුරු ඉදිරිපත් කර නොමැත.</p>	<p>ජාතික විගණන පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුවීම.</p>

2.4 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	නිරීක්ෂණය අනුකූල නොවීම	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2018 අංක 19 දරන ජාතික විගණන පනත	<p>16 (2) වගන්තිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් වාර්ෂික කාර්යසාධන වාර්තාවද විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාල කෙටුම්පත් වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>වාර්ෂික කාර්යසාධන වාර්තාව අදාළ වර්ෂය නිම වී දින 150 ක් තුළදී ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී තිබීම, කාර්යසාධන වාර්තාව සකස් කිරීම සඳහා අදාළ වර්ෂයේ අනුමත වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඇතුළත් කළ යුතුව තිබීම හා අදාළ වර්ෂය වෙනුවෙන් නිකුත්</p>	<p>ජාතික විගණන පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුවීම.</p>

කළ විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව පරිලෝකණය කර එහි ඇතුළත් කළ යුතු බැවින් නිරීක්ෂණය සමග එකඟ වේ.

(ii) 1950 දෙසැම්බර් 09 දිනැති අංක 34 දරන නාවික පනත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂිකර්ම අරමුදල වෙනුවෙන් ලැබෙන ආදායම මුළුමනින්ම අරමුදල් සඳහා බැරකරන අතර ආදායමෙන් කිසියම් ප්‍රමාණයක් රාජ්‍ය භාග ලෙස ගෙවීමක් කර නොතිබුණි.

නාවික කෘෂි ව්‍යාපෘති අරමුදල හැර අනෙකුත් අරමුදල් සාමාජිකයින්ගේ සාමාජික මුදල් යොදා ගනිමින් පිහිටුවා ඇත.

ලැබෙන ආදායමෙන් කිසියම් ප්‍රමාණයක් රාජ්‍ය භාග ලෙස ගෙවිය යුතුවීම.

(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

මුදල් රෙගුලාසි 371

ගණන්දීමේ නිලධාරියා විසින් බලය ලබා දෙන සීමාව වූ රු.100,000 ඉක්මවා උතුරු මැද නාවික විධානය විසින් ප්‍රකාශිත අධිකාරී බලයක් නොමැතිව අතුරු අග්‍රිම ලබාගෙන තිබුණි.

සුළු මුදල් අග්‍රිම නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සඳහා පමණක් මුදල් ලබාගැනීමට කටයුතු කර අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බව දන්වා ඇත.

මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුවීම.

මුදල් රෙගුලාසි 372

අග්‍රිම හා අතුරු අග්‍රිම නිරතුරුවම පරීක්ෂා කොට බැලිය යුතු බවත්, අවම වශයෙන් මාසයකට එක් වරකට නොඅඩුවන සේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් බලය පවරනු ලබන නිලධාරියෙකු විසින් පරීක්ෂා කර බැලිය යුතු වුවත් උතුරු මැද නාවික විධානය තුළ එවැනි පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.

අදාළ පරීක්ෂාව සිදුකිරීමට කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නාවිකයා වෙත බලය පවරා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත.

-එම-

2.5 බැංකු ගිණුම් මෙහෙයවීම

බැංකු ගිණුම් මෙහෙයවීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී අනාවරණය වූ අඩුපාඩු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අංක 7041345 දරන බැංකු ගිණුමට අදාළ 2020 දෙසැම්බර් 31 දිනට වූ බැංකු සැසඳුම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබුණි.	අංක 7041345 දරන බැංකු ගිණුමේ 2020 දෙසැම්බර් 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.	නියමිත කාලසීමාවන් තුළ බැංකු සැසඳුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුවීම.
(ආ) 2020 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත්වූ බැංකු සැසඳුම් ප්‍රකාශවලින් වටිනාකම රු.2,066,425 ක් වූ චෙක්පත් 60 ක් මාස 06 ක් ඉක්මවා තිබුණි. ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 396 (ඇ) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	2020 දෙසැම්බර් 31 දිනට මාස 6 ක් ඉක්මවා තිබූ චෙක්පත්වලින් රු.911,178 ක වටිනාකමකින් යුතු චෙක්පත් 33 ක් 2021 මාර්තු 08 වන දින රාජ්‍ය ආදායමට බැරකර ඇති අතර රු.72,642 ක වටිනාකමින් යුතු චෙක්පත් 6 ක් දින දික්කර ලබාදී ඇත. අනෙකුත් චෙක්පත් මුදල් රෙගුලාසි 396(ඇ) ප්‍රකාරව කටයුතු කරමින් සිටින බව දන්වමි.	මුදල් රෙගුලාසිවලට අනුව කටයුතු කළ යුතුවීම.
(ඇ) හඳුනා නොගත් මාසයකට වඩා කල් ඉකුත් වූ තැන්පත් කිරීම් හා උපලබ්ධි නොවූ චෙක්පත් වටිනාකම ෂිලීවෙලින් රු.52,626,293 ක් හා රු.25,893,066 ක් වී තිබුණි.	හඳුනා නොගත් මාසයකට වඩා කල් ඉකුත්වූ තැන්පත්වලින් රු.3,937,610 ක මුදල් ප්‍රමාණයක් 2021 ජනවාරි 01 දින රාජ්‍ය ආදායමට බැරකර ඇති අතර අනෙකුත් තැන්පතු රාජ්‍ය ආදායමට බැර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.	හඳුනා නොගත් තැන්පතු කඩිනමින් හඳුනාගෙන ඊට අවශ්‍ය පියවර ගත යුතුවීම.
(ඈ) හඳුනා නොගත් මසකට වඩා කල් ඉකුත් වූ ගෙවීම් වටිනාකම රු.4,938,922 ක් වී තිබුණි.	හඳුනා නොගත් මසකට වඩා කල් ඉකුත්වූ ගෙවීම්වලින් රු.332,918 ක මුදලක් නිරවුල් කර ඇති අතර අනෙකුත් ගෙවීම් හඳුනාගැනීමට කටයුතු සිදුකරමින් පවතී.	හඳුනා නොගත් ගෙවීම් කඩිනමින් හඳුනාගෙන ඊට අවශ්‍ය කටයුතු කළ යුතුවීම.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 ප්‍රසම්පාදනයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.2 ඡේදය අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භක අවස්ථාවේ සිට ඊට අදාළ ලංසුකරුවෙකු තෝරා ගන්නා තෙක් වූ කාල රාමුව පැහැදිලිව දක්වා තිබුණද නැගෙනහිර නාවික විධානය විසින් වටිනාකම රු.3,216,073 ක් වූ ඇලුමිනියම් බාර් අයිතම 11 ක් මිලදී ගැනීමේදී ඉන් බැහැරව කටයුතු කර තිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුවීම.
(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.3.1 ප්‍රකාරව සම්මත ලංසු කැඳවීමේ ලේඛන භාවිතා කළ යුතු අතර මිල සැඟවුම් ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදී NPA/SBD/GOODS/01 යන සම්මත ලංසු කැඳවීමේ ලේඛනය භාවිතා කළ යුතු වුවද ඉන් බැහැරව කටයුතු කර තිබුණි.	ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සියලුම නාවික විධානයන්හි වෙළඳපොළ මිල සැඟවුම් ක්‍රමය සඳහා ලංසු 3.4 සම්මත ලංසු කැඳවීමේ ලේඛනය මෙම ප්‍රසම්පාදනය සඳහා භාවිතා කර ඇත.	-එම-
(ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.2.2 ප්‍රකාරව වෙළඳපොළ මිල සැඟවුම් ක්‍රමය යටතේ මිල ගණන් කැඳවීම සඳහා අවම වශයෙන් දින 07 ක් ලබා දිය යුතු වුවත් නැගෙනහිර නාවික විධානය විසින් ඇලුමිනියම් බාර් මිලදී ගැනීමේදී ඉන් බැහැරව කටයුතු කර තිබුණි.	ලංසු කැඳවීම සඳහා අවම කාලසීමාව දින 07 ක් ලෙස ලබාදී තිබුණද එම කාලය තුළදී පැවති ගෝලීය කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ නිරෝධායන ඇදිරි නීතිය නිසා සැපයුම්කරුවන්ට පෙර සඳහන් කරන ලද කාලසීමාව තුළදී ලංසු ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබුණු බැවින් ලංසු ලැබීමේ අවිනිශ්චිත භාවය හේතු කොට ගෙන මෙසේ සිදුවන ලදී.	-එම-

3.2 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් එක් විධානයන් සතුව යාත්‍රා/නෞකා 13 ක් වසරකට වඩා වැඩි කාලයක සිට ධාවනය කළ නොහැකි තත්ත්වයේ ඇතත් එම යාත්‍රා/නෞකා අපහරණය කිරීමට අදාළ කටයුතු කර නොතිබුණි.	නැගෙනහිර නාවික විධානයට අයත් ක්‍රියාවිරහිත හෝ ගර්හිත තත්ත්වයට අයත් නෞකා/ යාත්‍රා ගණනින් 09 ක් වන අතර එයින් එක් යාත්‍රාවක් දැනට ක්‍රියාකාරී තත්ත්වයට පත්කර ඇත.	අපහරණය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුවීම.
(ආ) වැලිසර මධ්‍යම නිල ඇඳුම් ගබඩාව තුළ වසරකට වඩා වැඩි කාලයක සිට නිකුත් නොවී පවතින වටිනාකම රු.769,409 ක් වූ පාවහන් ගබඩාව තුළ ගොඩගසා තිබුණි. අවශ්‍යතාවය සලකා බලා ඇණවුම් නොකිරීම හේතුවෙන් මේ වන විට මිලදී ගෙන ඇති පාවහන් පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ තිබුණි.	නාවික අභ්‍යන්තර විගණනය මගින් මධ්‍යම නිල ඇඳුම් ගබඩාව තුළ 2020 වර්ෂයේදී සිදුකරන ලද විගණන වාර්තාවේ දීර්ඝ කාලයක සිට නිකුත් නොවී පවතින විෂයයන්ගේ මුළු වටිනාකම රු.3,311,388 ක් වුවද 2021 අප්‍රේල් 16 දිනට එම අගය රු.769,409 ක් විය යුතුය.	භාණ්ඩ මිලදී ගැනීමේදී අවශ්‍යතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුවීම.
(ඇ) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පරිහරණය කරනු ලබන වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල ප්‍රමාණය හෙක්ටයාර් 437.2877 ක් වූ අතර එම ඉඩම් පරිහරණය කිරීම සඳහා විධිමත් අනුමැතීන් ලබාගෙන නොතිබුණි. සමහර ඉඩම් පරිහරණය කර තිබූ කාලය වසර 08, 14 හා 22 ද ඉක්මවා තිබුණි.	විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාවේ ඇති තොරතුරු සමඟ එකඟ වන අතර, අදාළ ඉඩම් කොටස් පවරා ගැනීම සඳහා එම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල එකඟතාවය ලබාගනිමින් පවතී.	විධිමත් අනුමැතීන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුවීම.

3.3 කළමනාකරණ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උතුර , දකුණ හා නැගෙනහිර නාවික විධාන විසින් අවශ්‍යතාවය අනුව ඇණවුම් කළ රු.52,454,510 ක් වූ අයිතම 214	ලිපියක් මගින් සැපයුම්කරු දැනුවත් කරන අතර බලපා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් විෂයයන්ගේ මිල ගණන් වැඩිවීම, ආනයනය කිරීමට	ගිවිසුම/ඇණවුමට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුවීම.

ක් 2020 දෙසැම්බර් 31 වන විටත් සපයා නොතිබුණු අතර ගිවිසුම/ ඇණවුම අනුව ඇතැම් භාණ්ඩ/ ද්‍රව්‍ය සපයා නොතිබූ ප්‍රමාද කාලය මාස 03 සිට මාස 09 දක්වා කාල පරාසයක පැවතුණි.

ප්‍රමාදවීම, නිෂ්පාදන කටයුතු නවතා තිබීම, අයිතමයන්ගේ හිඟයක් වෙළඳපලේ පැවතීම හේතුවෙන් එයට සමාන ආදේශකයන් සැපයීමට සිදුවීම ආදී හේතූන් මත ඇණවුම් අවලංගු කිරීමට හෝ ඉදිරි මිලදී ගැනීම් සඳහා කටයුතු කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ඇණවුම් සම්පූර්ණ කිරීමට ප්‍රමාද විය.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ අළුත්වැඩියා කටයුතු අවසන් නොකළ ප්‍රමාද කාලය මාස 06 ද ඉක්ම වූ වාහන 58 ක් උතුරු නැගෙනහිර, දකුණ හා උතුරුමැද නාවික විධානය තුළ තිබුණි.

සමාලෝචිත වර්ෂය තුළ අළුත්වැඩියා කටයුතු අවසන් නොකළ ප්‍රමාද කාලය මාස 06 ද ඉක්ම වූ වාහන 58 ක් අතුරින් වාහන 16 ක් නැගෙනහිර නාවික විධානයට අදාළ වන අතර ඉන් වාහන 05 ක් මේ වන විට ක්‍රියාකාරීත්වයට පත්කර ඇති අතර වාහන 04 ක් මෙම මස අවසන් වීමට ප්‍රථම ක්‍රියාකාරී තත්ත්වයට පත්කරනු ඇත.

කඩිනමින් අවශ්‍ය අළුත්වැඩියා කටයුතු අවසන් කළ යුතුවීම.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ අළුත්වැඩියා කටයුතු අවසන් නොකළ ප්‍රමාද කාලය මාස 06 ද ඉක්ම වූ යන්ත්‍ර 65 ක් උතුරු, උතුරුමැද හා දකුණ නාවික විධානය තුළ තිබුණි.

පිළිතුරු ලබා දී නොමැත.

-එම-

(ඈ) හඳුනා ගෙන ඇති වටිනාකම රු. 2,429,219 ක් වූ අළුත්වැඩියා කළ නොහැකි ගර්හිත තත්ත්වයේ ඇති උපකරණ හා යන්ත්‍ර වයඹ, නැගෙනහිර, දකුණ, ගිණිකොන හා නාවික රෝහල යන විධානයන් තුළ ගොඩගසා තිබුණි.

නැගෙනහිර නාවික විධානයට අයත් අළුත්වැඩියා කළ නොහැකි ගර්හිත තත්ත්වයේ ඇති උපකරණ හා යන්ත්‍ර නිසි කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

ගර්හිත තත්ත්වයේ ඇති උපකරණ කඩිනමින් අපහරණය කළ යුතුය.

(ඉ) උතුරු මැද, දකුණ, වයඹ, නැගෙනහිර හා ගිණිකොණ විධානයන් විසින් පිටත ආයතන වෙත අළුත්වැඩියා කටයුතු සඳහා ලබාදී ඇති නමුත් සමාලෝචිත වර්ෂයේ අවසානය වන විට අළුත්වැඩියා කටයුතු අවසන් කර ආපසු ලබාදිය යුතු වටිනාකම රු.44,161,710 ක් වූ වත්කම 80

නැගෙනහිර නාවික විධානයට අයත් විෂයයන් 72 ක් එහි අන්තර්ගතව ඇති බැවින් එම විෂයයන්ගෙන් ලිපිගොනු 18 ක් අවසන් කර 13 ක් අවලංගු කොට ඇති අතර කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා හි සඳහන් විෂයයන් අතුරින් විෂයයන් 04 ක් හා විෂයයන් 02 ක් දෙවරක් සටහන් වීම මත පිළිවෙලින් රු.3,709,400 ක් හා රු.1,376,200 ක්

ගිවිසුම/ඇණවුම අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ගයන් ගත යුතුවීම.

ක් මේ දක්වාම අළුත්වැඩියා වශයෙන් විගණන ඡේදයේ පෙන්වා දී කටයුතු අවසන් කර නැවත ලබා ඇති වටිනාකමින් අඩුකර පෙන්විය දී නොතිබුණි. යුතුය.

- (ඊ) හඳුනාගෙන ඇති ක්‍රියාවිරහිත නැගෙනහිර නාවික විධානයට අයත් ගර්හිත තත්ත්වයේ ඇති නොකා / යාත්‍රා 18 ක් උතුර, ක්‍රියාවිරහිත හෝ ගර්හිත තත්ත්වයට ඇති නොකා වයඹ, නැගෙනහිර විධාන තුළ අයත් නොකා/ යාත්‍රා ගණනින් 09 ක් කඩිනමින් අපහරණය ගොඩගසා තිබුණි. වන අතර එයින් එක් යාත්‍රාවක් දැනට කළ යුතුවීම. ක්‍රියාකාරී තත්ත්වයට පත්කර ඇත.
- (උ) සමාලෝචිත වර්ෂයේ අවසානය විධාන මෝටර් රථ ඉංජිනේරු ගිවිසුම/ඇණවුම අනුව වන විට අළුත්වැඩියා කටයුතු දෙපාර්තමේන්තුව (බ) මගින් සකස් අවශ්‍ය ඉදිරි අවසන් කර ආපසු ලබාදිය යුතු කරන ලද වාර්තාවෙහි සාවද්‍ය හෝ ක්‍රියාමාර්ගයන් ගත බටහිර නාවික විධානය සතු එකඟ විය නොහැකි හෝ ප්‍රසිද්ධ කිරීම යුතුවීම. වාහන 46 ක් නියමිත මගින් මහජන යහපතට පටහැනිවන්නේ අළුත්වැඩියා කටයුතු අවසන් කර යැයි අදහස් කරන කරුණු කිසිවක් ආපසු ලබාදී නොතිබුණි. නොමැත.

4. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සිවිල් කාර්යය මණ්ඩලය තුළ ප්‍රාථමික, ද්විතියික හා තෘතියික මට්ටමේ තනතුරු 428 ක්, එනම් සියයට 28 ක් පුරප්පාඩු වී තිබුණි.	පිළිතුරු ඉදිරිපත් කර නොමැත.	පුරප්පාඩු වී ඇති තනතුරු කඩිනමින් සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුවීම.
(ආ) ශ්‍රී නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා නිලධාරී කාර්යය මණ්ඩලය තුළ තනතුරු 9075 ක්, එනම් සියයට 07 ක් පුරප්පාඩු වී තිබූ අතර නිත්‍ය හා ස්වේච්ඡා නාවිකයින් 1221 ක්, එනම් සියයට 20 ක් පුරප්පාඩු වී තිබුණි.	2021 සිට 2023 දක්වා නාවික හමුදාවේ සිටින නිලධාරීන් සහ නාවිකයන් පුහුණු කිරීමට ඇති ඉඩ පහසුකම් අනුව වසර 03 කට සැලසුම් සකස් කර ඇති අතර, එමගින් නිලධාරීන්ගේ පුරප්පාඩුවලින් සියයට 100.1 ක් සහ නාවිකයන්ගේ පුරප්පාඩුවලින් සියයට 95.67 ක ප්‍රමාණයක් 2023 දෙසැම්බර් 31 දින වන විට පිරවීමට කටයුතු සිදුකරමින් පවතී.	-එම-

- | | | |
|---|---|---|
| <p>(ඇ) විශේෂ ක්‍රමය යටතේ කාර්ය මණ්ඩල නාවිකයින් 4564 ක්, එනම් සියයට 230 ක අතිරික්තයක් තිබුණි.</p> | <p>විශේෂ ක්‍රමය යටතේ බඳවා ගත් නාවිකයින් 4564 සංඛ්‍යාව එම අංශයේ අතිරික්තයක් වුවද, සමස්ථ නාවික හමුදාවේ 53000 ක අනුමත සේවක සංඛ්‍යාව යටතේ පවත්වාගෙන යනු ඇත.</p> | <p>අතිරික්ත නාවිකයින් අනුමත සේවක සංඛ්‍යාවට කඩිනමින් අන්තර්ග්‍රහණය කළ යුතුවීම.</p> |
| <p>(ඈ) නියමිත පරිදි සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් සඳහා උසස්වීම් ලබාදීමේ ක්‍රියාපටිපාටිය කඩිනම් කිරීම තුළින් උසස්වීම් සඳහා ප්‍රමාදයන් වී ඇති නිලධාරීන්ට නියමිත කාලය තුළ උසස්වීම් ලබාදීම තුළින් ඉහළ කාර්යක්ෂමතාවයක් ළඟා කරගැනීමට හැකි බවද විගණනයේදී නිරීක්ෂණය කෙරේ.</p> | <p>විගණන වාර්තාවේ නියමිත පරිදි සුදුසුකම් සපුරා ඇති නාවිකයින් සඳහා උසස්වීම් ලබාදීම් කඩිනම් කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇත.</p> | <p>නියමිත පරිදි උසස්වීම් ලබාදීමේ ක්‍රියාපටිපාටිය කඩිනම් කළ යුතුවීම.</p> |